



Subject: Korean Language

Grade - 11

Prepared by: K.I.S. Gunasekara
Kg/Dehi/Walagamba M.V

1 과 한국어를 공부하러 한국에 가요.

< -(으)러 > ---- ව්‍යාකරණ රටාව

- ✓ යම්කිසි අරමුණකින් යම් ක්‍රියාවක් සිදු කිරීමට යන බව ප්‍රකාශ කිරීමේ දී භාවිතා වේ.
- ✓ සාමාන්‍යයෙන් 가다, 오다 සමඟ යෙදෙයි.
- ✓ ක්‍රියා පද සමඟ පමණක් භාවිතා වන අතර ක්‍රියාමූල අවසාන අක්ෂරය ස්වරයක් නම් -러 ද ක්‍රියා මූලය අවසාන අක්ෂරය ව්‍යංජනයක් නම් -으러 ද එකතු කළ යුතුය.

받침 x	-러	보다: 보 + 러 가다 → 보러가다 사다: 사 + 러 오다 → 사러 오다	බලන්න යනවා මිලදී ගන්න යනවා
받침 0	으러	먹다 : 먹 + 으러 가다 → 먹으러 가다 앉다 : 앉 + 으러 가다 → 앉으러 가다	කන්න යනවා වාඩිවෙන්න යනවා

<보기>

1. 니말: 아말 씨 지금 어디에 가요?
 අමල් දැන් කොඳපොළට යන්නේ?
 아말: 과일을 사러 시장에 가요.

පලතුරු **මිලදී ගන්න** වෙළෙඳ පොළට යනවා

2. 가: 오빠는 어디 갔어요?

අයියා කොහෙද ගියේ?

나: 오빠는 **수영을 하러** 수영장에 갔어요.

අයියා **පින්තන** පිහිනුම් තටාකයට ගියා

පහත සඳහන් වාක්‍ය කොරියන් භාෂාවට පරිවර්තනය කරන්න

- I. නදීරා කෑම කන්න ආපන ශාලාවට යනවා.
- II. අම්මා ඔහුගේ මිලදී ගන්න ඔහු සලට එනවා.
- III. පියුම් යාළුවා හමුවන්නේ උද්‍යානයට ගියා.
- IV. සමන් ලිපියක් යවන්න තැපැල් කාණ්ඩයට යනවා.
- V. මම නිදාගන්න කාමරයට යනවා.

< -어/아/여야 하다 > ---- ව්‍යාකරණ රටාව

- ✓ කිසියම් ක්‍රියාවක් අනිවාර්යයෙන් කළ යුතු බව ප්‍රකාශ කිරීමේදී භාවිතා වේ.
- ✓ ක්‍රියා පද සහ ක්‍රියා ව විශේෂණ පද සමඟ යොදයි.
- ✓ ක්‍රියා මූලය ස්වරයකින් අවසන් වන්නේ නම් '-아야 하다' ද ක්‍රියා මූලය ව්‍යංජනයක් අවසන් වන්නේ නම් '-어야 하다' ද භාවිතා කරයි
- ✓ '하다' ක්‍රියාපදයක දී '-여야하다' ද එකතු කරනු ලබයි.
- ✓ මෙයට සමාන අර්ථයෙන් '-어/아/여야 되다' ද භාවිතා කරයි

가다 : 가 + 아야 하다/아야 되다 →	가야 하다/가야 되다 (가야 해요/가야 돼요)	යා යුතුයි
만나다 : 만나 + 아야 하다/아야 되다 →	만나야 하다/ 만나야 되다 만나야 해요/만나야 돼요	හමුවිය යුතුයි

<p>읽다 : 읽 + 어야 하다/어야 되다 → 읽어야 하다/읽어야 되다 (읽어야 해요/읽어야 돼요)</p> <p>입다: 입 + 어야 하다/어야 되다 → 입어야 하다/입어야 되다 (입어야 해요/입어야 돼요)</p>	<p>කියවිය යුතුයි</p> <p>ඇඳිය යුතුයි</p>
<p>공부하다 : 공부 +해야 하다/해야 되다 → 공부해야 하다/공부해야 되다 (공부해야 해요/공부해야 돼요)</p> <p>대답하다 : 대답 +해야 하다/해야 되다 대답해야 하다/대답해야 되다 (대답해야 해요/대답해야 돼요)</p>	<p>පිළිතුරු දිය යුතුයි</p> <p>පාඩම් කළ යුතුයි</p>

<보기>

1. 가: 지금 운동장에 갈까요?
 දැන් ක්‍රීඩා පිට්ටනියට යමුද?
 나: 아니요, 지금 집에 가야 해요/가야 돼요.
 නෑ, දැන් ගෙදර යා යුතුයි.

2. 니뿌니: 삐유미 씨, 약을 먹었어요?
 පියුම් බෙහෙත් බිච්චද?
 삐유미: 네, 머리가 아빠요.지금 잠을 자야 해요/잠을 자야 돼요.
 ඔව් .ඔච්ච රිදෙනවා දැන් නිදාගත යුතුයි.

පහත සඳහන් වාක්‍ය කොරියන් භාෂාවට පරිවර්තනය කරන්න

1. හෙට පුස්තකාලයෙන් පොතක් ලබා ගත යුතුයි.

- II. මම කොරියන් භාෂාව ඉගෙන ගත යුතුයි.
- III. අපි උදේ 7.30 වන විට පාසලට යා යුතුයි.
- IV. අද හවසට විවේක ගත යුතුයි .
- V. අමාලි යාළුවව හමුවිය යුතුයි.

< 한테 > ---- ව්‍යාකරණ රටාව

- ✓ මම නිපාත පදය නාම පද සමඟ යෙදෙයි
- ✓ සිංහල භාෂා භාෂාවෙන් 'ට' යන අදහස් ගෙනදේ .
- ✓ සාමාන්‍ය ව්‍යවහාර භාෂාවේදී භාවිතා වේ
- ✓ මේ හා සාමාන්‍යයෙන් '- 에게' ද භාවිතා කළ හැකියි .

나	→	나+한테	→	나한테 මට
엄마	→	엄마 + 한테	→	엄마한테 අම්මට
선생님	→	선생님+ 한테	→	선생님한테
ගුරුතුමියට				
니뿌니	→	니뿌니+ 한테	→	니뿌니한테 නිපුනිට

<보기>

1. 저는 엄마한테 전화를 해요.
මම අම්මට දුරකථන ඇමතුමක් දෙනවා
2. 쌤बाट은 나한테 책을 줬어요.
සම්පත් මට පොතක් දුන්නා .

පහත සඳහන් වාක්‍ය කොරියන් භාෂාවට පරිවර්තනය කරන්න

- I. මම අම්මට ඔහුගේ මිලදී ගන්නවා.
- II. සම්පත් ආච්චි අම්මට ලිපියක් යැව්වා.

- III. මම පොත් පුස්තකාලෙදී යාලුවට පොතක් දුන්නා .
- IV. අක්කා තාත්තාට දුර දුරකතන ඇමතුමක් දෙනවා .
- V. අම්මා මට පලතුරු දුන්නා.

< -(으)려고 하다 > ---- ව්‍යාකරණ රටාව

- ✓ කිසියම් ක්‍රියාවක් කිරීමට කළකයාගේ ඇති අභිමතාර්ථය විස්තර කිරීමේදී භාවිතා කරනු ලබයි
- ✓ ක්‍රියා පද සමග භාවිතා වේ.
- ✓ ක්‍රියා මූලය ස්වරයකින් හෝ 'ㄹ' වලින් අවසන් වේ නම් ' -**려고 하다**' ද
- ✓ ක්‍රියා මූලය ව්‍යඤ්ඡනකින් අවසන් වන්නේ නම් ' -**으려고 하다**' ද එකතු කරනු ලබයි

가다:가 + 려고 하다 → 가려고 하다 보다:보 + 려고 하다 → 보려고 하다	යන්න ඉන්නේ බලන්න ඉන්නේ
먹다 : 먹 + 으려고 하다 → 먹으려고 하다 읽다 : 읽 + 으려고 하다 → 읽으려고 하다	කන්න ඉන්නේ කියවන්න ඉන්නේ

<보기>

1. 오늘 케이크를 만들려고 해요.
අද කේක් **හදන්න ඉන්නේ.**
2. 오후에 운동장에서 크리켓을 하려고 해요.
හවස ක්‍රීඩා පිටියේදී ක්‍රිකට් **සෙල්ලම් කරන්න ඉන්නේ.**
3. 지금 차를 마시려고 해요.

දැන් මේ බොන්න ඉන්නේ.

පහත සඳහන් වාක්‍ය කොරියන් භාෂාවට පරිවර්තනය කරන්න

- I. අම්මා රස කැමක් හදන්න ඉන්නේ.
- II. මම පාසලේදී ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න ඉන්නේ.
- III. දැන් කිරි එකක් බොන්න ඉන්නේ.
- IV. හෙට යාලුවන් සමඟ විනෝද වාරිකාවක් යන්න ඉන්නේ.
- V. මල්ලි දැන් පාසලට යන්න ඉන්නේ.

අවධානයට.....

- කොරියානු භාෂාව -11 පෙළ පොතේ ඇති 1 පාඩම සඳහා සැකසුණු පැවරුම් පත්‍රිකාවකි.
- පෙළ පොත 15 - 23 පිටු වල ඇති අභ්‍යාස වල නිරත වන්න.
- 24 පිටුවේ ඇති වචන මාලාව පාඩම් කරන්න
- 1 පාඩමේ ඇති ව්‍යාකරණ කොටස් සම්බන්ධ යම් ගැටලුවක් වේ නම් ඔබේ කොරියානු භාෂා ගුරු භවතාගේ සහය ලබා ලබාගන්න